

## 1. මූල්‍ය ප්‍රකාශන

### 1.1 තත්ත්වගණනය කළ මතය

මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින්, සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ජාතික සභාවේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ජාතික සභාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ජාතික සභාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් තැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ජාතික සභාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ජාතික සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ජාතික සභාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහභරිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ජාතික සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ජාතික සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ජාතික සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ජාතික සභාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ජාතික සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

## 1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම                                                                                                                                                                                                                                                                                                                                         | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                                                                    | නිර්දේශය                                                                                                                        |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------|
| (අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7හි 49 ඡේදය ප්‍රකාරව දේපළ පිරියත හා උපකරණ අයිතමයන් ප්‍රත්‍යාගණනය කරන විට එම වත්කම අයත්වන දේපළ පිරියත හා උපකරණ පන්තිය මුළුමනින්ම ප්‍රත්‍යාගණනය කළ යුතු වුවත් සභාව විසින් මෝටර් රථ වාහන ප්‍රත්‍යාගණනය කිරීමේදී රු.2,739,500ක් පිරිවැය වූ මෝටර් රථයක් ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.                                                        | සියලුම වාහන ප්‍රත්‍යාගණනය සඳහා යොමුකර ඇතත් ඉහත සඳහන් කැබ් රථය ධාවන තත්ත්වයේ නොමැති බැවින් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් එයට තක්සේරු වටිනාකමක් ලබා දී නොමැති බව. | ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව වත්කම් ප්‍රත්‍යාගණනය කරන විට මුළු වත්කම් පන්තියම ප්‍රත්‍යාගණනය කළ යුතුය.        |
| (ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7හි 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම්වල ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව තක්සේරුකර නොතිබීම හේතුවෙන් පිරිවැය රු.1,189,567ක් වූ පරිගණක මෘදුකාංග සම්පූර්ණයෙන්ම ක්ෂය කර තිබූ නමුත් තවදුරටත් භාවිතයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇති වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 3 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි. | 2025 වසර තුළ පරිගණක මෘදුකාංග වටිනාකම නැවත තක්සේරු කර ගිණුම් ගත කිරීමට සටහන්කර ගත් බව.                                                                           | ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව වත්කම්වල ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය. |

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                         | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                           | නිර්දේශය                                                                                                                                          |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (අ) රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් රථවාහන රක්ෂණය කර ගැනීමට අදාළව 2024 දෙසැම්බර් මාසයේදී ලබා දී තිබූ තක්සේරු වාර්තාව පදනම් කර ගනිමින් ශුද්ධ අගය රු.18,804,515 ක් වූ මෝටර් රථ රු.31,800,000කට ප්‍රත්‍යාගණනය සිදුකළා සේ සලකා ගිණුම් තැබීම හේතුවෙන් ප්‍රත්‍යාගණන සංචිතය හා මෝටර් රථ පිරිවැය රු.12,995,485 කින් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. | ප්‍රත්‍යාගණනය කිරීමේ අරමුණ වෙළඳපොළ වටිනාකමට වත්කම් ගැලපීම බැවින් රථවාහන රක්ෂණය කර ගැනීමට අදාළව තක්සේරු වාර්තාවල රථවාහන වෙළඳපොළ වටිනාකම මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා ඇත.                                                                                   | රථවාහන රක්ෂණය කර ගැනීමට අදාළව ලබා ගත් තක්සේරු වාර්තා ප්‍රත්‍යාගණනය සඳහා යොදා නොගත යුතු අතර වාහන ප්‍රත්‍යාගණනය නිවැරදිව සිදුකර ගිණුම් ගත කළ යුතුය. |
| (ආ) සමාලෝචිත වර්ෂය තුළදී වාහන අලුත්වැඩියා වෙනුවෙන් දරන ලද රු.1,341,400ක් ප්‍රාග්ධනික කර එයට අදාළ ක්ෂය වෙන්කිරීම් ලෙස රු.52,496 ක් ගිණුම් ගත කිරීම හේතුවෙන් වර්ෂයේ උනන්දුව හා ස්ථාවර වත්කම් රු.1,288,904කින් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.                                                                              | මෙම වාහන අලුත් වැඩියාවන් මගින් වසර කිහිපයකට ප්‍රතිලාභ ජනිත කරන හා වාහනයේ තක්සේරුගත වෙළඳ වටිනාකම වැඩිකරන ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් බැවින් ප්‍රාග්ධනික කර ඇති බව.                                                                                        | වියදම් වර්ගීකරණය නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.                                                                               |
| (ඇ) සමාලෝචිත වර්ෂය තුළදී මුදල් බවට පත්කරගෙන තිබුණ රු.10,000,000ක් වටිනා ස්ථාවර තැන්පතුව මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ආයෝජන ක්‍රියාකාරකම් තුළින් මුදල් ගලා ඒමක් ලෙස දක්වා නොතිබුණි.                                                                                                                                                                          | 2023 වර්ෂයේ මුදල් හා මුදල් සමාන දෑ යටතේ මෙම ස්ථාවර තැන්පතුව දක්වා තිබූ අතර මෙම වර්ෂයේ මුදල් හා මුදල් සමාන දෑ අගයෙන් එම තැන්පතුව ඉවත් කර ඇත. ඒ අනුව 2023 වර්ෂයේ මුදල් ගලා යාම් නොදැක්වීමේ දෝෂය මෙම වර්ෂයේ මුදල් ගලා ඒම් නොදැක්වීමේ දෝෂයෙන් හිලවී වී ඇත. | මුදල් ගලා ඒම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නිවැරදිව දැක්විය යුතුය.                                                                                    |

## 1.6 මුදල් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                              | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය                                                    |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------|-------------------------------------------------------------|
| වෙක්පතක වලංගු කාලය දින 30ක් වූ 2024 දෙසැම්බර් 31 දිනැති රු.100,000ක් වටිනාකමැති වෙක්පත් 03ක් 2025 මාර්තු මාසය දක්වා නිකුත් කිරීමකින් තොරව අත රඳවාගෙන තිබුණි. | අදහස් දක්වා නොතිබුණි.        | වෙක්පත් රඳවා ගැනීමකින් තොරව වලංගු කාලය තුළ නිකුත් කළ යුතුය. |

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.25,678,013 ක උනතාවයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනතාවය රු.1,370,102 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.24,307,911 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පුනරාවර්ථන වියදම් දැරීම සඳහා රජයේ ප්‍රදාන ලැබීම් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

## 3. මෙහෙයුම් සමාලෝචනය

### 3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                               | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                              | නිර්දේශය                                                                         |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------|
| (අ) ආයතනය පිහිටුවා වසර 26 ක් ගත වී තිබුණද 1997 අංක 18 දරන මානව සම්පත් සංවර්ධනය කිරීමේ පනතෙහි 14 (1) වගන්තිය අනුව ජාතික සභාව පිහිටුවීමේ මූලික අරමුණක් වන ජාතික මානව සම්පත් සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යයේ අවසන් ප්‍රතිඵලය ළඟා කර ගැනීමට 2024 දෙසැම්බර් 31 දින වන විටත් අපොහොසත් වී තිබුණි. | නව රජයේ ජාතික ප්‍රතිපත්ති පදනම මත පිහිටා එහි එකඟතාවය මත මානව සම්පත් සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය සැකසීම කළයුතු අතර මේ වනවිට ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කරගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ කටයුතු කරමින් පවතින බව. | ජාතික සභාව පිහිටුවීමේ මූලික අරමුණ ඉටුකිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුය.   |
| (ආ) ආයතනයේ මූලික අරමුණ ඉටු කර ගැනීමට උපකාරී වන මානව සම්පත් සංවර්ධනයට අදාළ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් පවත්වා ගැනීම පනතෙහි 16(2)ඇ සහ 16(2)ඊ වගන්ති අනුව සිදු කළ යුතු වුවද දත්ත බැංකුවක් පවත්වා ගැනීම 2024 දෙසැම්බර් 31 දින දක්වාම සිදුකර නොතිබුණි.                                     | දත්ත බැංකුවක් ස්ථාපනය කිරීම,මාණ්ඩලික නිලධාරියකු භාරයේ තොරතුරු තාක්ෂණ නිලධාරියකුගේ සහාය ඇතිව කළයුතු කාර්යභාරයක් වන බැවින් ඉදිරියේදී සභාවේ ප්‍රතිව්‍යුහගත කරන කාර්යභාරයටද අනුමැතිය හිමිවීම මත එම කටයුතු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව.                     | පනතෙහි දක්වා ඇති පරිදි දත්ත බැංකුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය. |

- (ඇ) රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ඒ රැස්වීම්වල කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් අනුගමනය කළයුතු කාර්යය පටිපාටිය විධිමත් කර ගැනීම පිළිබඳව පනතේ 10(5) වගන්තියෙහි දක්වා තිබුණද සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත වූ ජාතික සභාවේ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් විධිමත් කාර්යය පටිපාටියක් අනුමත කර නොතිබුණු අතර 2024 වර්ෂය තුළදී රැස්වීම් වාර 04 ක් පමණක් පවත්වා තිබුණි.
- පිළිගනිමි. 2024 වර්ෂය සඳහා පාලක මණ්ඩල රැස්වීම් 06ක් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත්, නව රජයක් බලයක් පත්වීමත් මත යටෝක්ත පාලක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකි විය. 2025 වර්ෂයේ දී දැනට පාලක මණ්ඩල රැස්වීමක් පවත්වා ඇති අතර වර්ෂයකට රැස්වීම් 06 ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව.
- පනතෙහි දක්වා ඇති කාර්යයන් ඉටුකිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

### 3.2 වෙනත් සංවිධානවල සම්පත් උපයෝජනය කිරීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                  | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                           | නිර්දේශය                                     |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------|
| 2023 වර්ෂයේදී අමාත්‍යාංශයකින් සභාවට ලබා දී තිබූ තක්සේරු වටිනාකම රු.6,300,000ක් වූ මෝටර් රථය 2025 මාර්තු 14 දින වන විටත් සභාව වෙත පවරා ගැනීමට අපොහොසත් වී තිබුණි. | මෙම කැබ් රථය පවරා ගැනීමට අදාළ ඉල්ලීම 2025 මාර්තු 11 වන දින රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ඉදිරිපත් කර ඇති අතර එම කැබ් රථය පවරාගැනීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව. | කැබ් රථය පවරා ගැනීමේ කටයුතු කඩිනම් කළ යුතුය. |

### 3.3 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          | නිර්දේශය                                                                                         |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------|
| ජාතික සභාවේ අධ්‍යක්ෂ තනතුර 2021 අප්‍රේල් 23 වන දින සිටද සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුර 2020 ඔක්තෝබර් 31 දින සිටද, සහකාර අධ්‍යක්ෂ (මූල්‍ය) තනතුර 2024 පෙබරවාරි 22 දින සිට ද සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) තනතුර 2024 සැප්තැම්බර් 29 දින සිට ද පුරප්පාඩු වී තිබුණු අතර එම තනතුරුවල වැඩ ආවරණය කිරීම සඳහා වරින් වර වැඩ බැලීමේ පදනමට නිලධාරීන් පත් කර තිබුණි. එම පුරප්පාඩු වූ තනතුරු සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමට 2025 මාර්තු 14 දින දක්වා අපොහොසත් වී තිබුණි. | අධ්‍යක්ෂ ධුරය සඳහා තෝරාගත් නිලධාරියාව ඇය සේවය කළ සේවා ස්ථානයෙන් ඇයව නිදහස් නොකිරීම මත වැඩ භාර ගැනීමට අපොහොසත්වූ බව. සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ පුරප්පාඩුව පිරවීම සඳහා පිළිවෙලින් 2024 අගෝස්තු 05 හා 2024 ඔක්තෝබර් 21 දිනැති ලිපි වලින් ඉල්ලීම් කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරියක 2024 දෙසැම්බර් 02 දින සිට, සහකාර අධ්‍යක්ෂ (මූල්‍ය) තනතුරේ වැඩ බැලීම සිදු කරනු ලබන බව. අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යුක්තව පත්කර ඇති අග්‍රාමාත්‍ය කමිටුව වෙත සහකාර අධ්‍යක්ෂ (මූල්‍ය) තනතුරේ පුරප්පාඩුව පිරවීම සඳහා ඉල්ලීම් සිදු කොට ඇති බව. | කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කළ යුතුය. |